

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



കേരളം
സംസ്കാരം

കേരളം സംസ്കാരം: 179 (സംസ്കാരം സംസ്കാരം) 02 18/7/2022

2022/09

(IUL)321-A/321/2022/140

18/7/2022

കേരളം സംസ്കാരം
18/7/2022

July 18, 2022

අංකය 1

සමස්තයෙන්

සමස්තයෙන්	සමස්තයෙන්
<p>සමස්තයෙන් සම්බන්ධයෙන් (සමස්තයෙන් සම්බන්ධයෙන්) 02 වන පිටුවේ දැක්වෙන පරිදි</p> <p>අංකය (IUL)321-A/321/2022/140</p> <p>2022 ජූලි 18 දින</p>	<p>1.1</p>
<p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්:</p> <p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්, 2022 ජූලි 18 වන දින 2022 ජූලි 31 දින දක්වා</p> <p>13:00 දී පැවැත්වේ. සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>"සමස්තයෙන් සම්බන්ධයෙන්" යනුවෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්.</p>	<p>8.1</p>
<p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්:</p> <p>අංකය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්.</p>	<p>9.1</p>
<p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්:</p> <p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>2022 ජූලි 18 වන දින 2022 ජූලි 31 දින දක්වා 10:00 දී පැවැත්වේ info@thulhaadhoo.gov.mv වෙත</p> <p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්.</p>	<p>9.2</p>
<p>අංකය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්.</p>	<p>13.1</p>
<p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්:</p> <p>අංකය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>2022 ජූලි 01 දින</p> <p>10:00 දී පැවැත්වේ</p> <p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p> <p>සමස්තයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්</p>	<p>18.1</p>

July 18, 2022

የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ	
10:00 ሰዓት ለማጠናቀቅ	
24.1	የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
28.1	የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
30.1	የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ

ስራ 2 - የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ

(ሀ) የግብርና ስርዓት

1. የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 1.1 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 2. የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 2.1 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 2.1.1 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 2.1.2 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 2.1.3 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 2.1.4 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 2.2 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
3. የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 3.1 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ
 - 3.2 የግብርና ስርዓት ማሻሻያ ስራ ለማጠናቀቅ

July 18, 2022

መግቢያ ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

3.3.1 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

3.3.2 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

3.3.2 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

3.3.4 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

3.3.5 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

4.1 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

5.1 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

6.1 ስርዓት አፈጻጸም፣ መስጫ ስርዓት፣ ስርዓት ስርዓት፣ ስርዓት ስርዓት

July 18, 2022

- 10.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 10.2 10.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- (ሀ) የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ**
- 11.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 12.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 13.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 13.2 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 14.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 15.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 16.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 16.1.1 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 16.1.2 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ
- 16.1.3 የግብርና ቢሮ የግብርና ደንብ ለግብርና ስርዓተ-ምግብ ፍትህ ስርዓተ-ምግብ ፍትህ

16.1.4 تَمَرِی ۱۶.۱.۴ سَوْتِی ۳۴ دَی ۶

16.1.5 تَمَرِی ۱۶.۱.۵ سَوْتِی ۳۴ دَی ۶

16.1.6 تَمَرِی ۱۶.۱.۶ سَوْتِی ۳۴ دَی ۶

16.1.7 تَمَرِی ۱۶.۱.۷ سَوْتِی ۳۴ دَی ۶

16.1.8 تَمَرِی ۱۶.۱.۸ سَوْتِی ۳۴ دَی ۶

16.2 تَمَرِی ۱۶.۲ سَوْتِی ۳۴ دَی ۶

16.2.1 تَمَرِی ۱۶.۲.۱ سَوْتِی ۳۴ دَی ۶

16.2.2 تَمَرِی ۱۶.۲.۲ سَوْتِی ۳۴ دَی ۶

16.2.3 تَمَرِی ۱۶.۲.۳ سَوْتِی ۳۴ دَی ۶

16.2.4 تَمَرِی ۱۶.۲.۴ سَوْتِی ۳۴ دَی ۶

16.2.5 تَمَرِی ۱۶.۲.۵ سَوْتِی ۳۴ دَی ۶

16.2.6 تَمَرِی ۱۶.۲.۶ سَوْتِی ۳۴ دَی ۶

16.2.7 تَمَرِی ۱۶.۲.۷ سَوْتِی ۳۴ دَی ۶

16.2.8 تَمَرِی ۱۶.۲.۸ سَوْتِی ۳۴ دَی ۶

16.2.9 تَمَرِی ۱۶.۲.۹ سَوْتِی ۳۴ دَی ۶

July 18, 2022

שאלות - 3

השאלות והתשובות והערות

32.1. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק? 32.2. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

32.2. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

32.3. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

32.4. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

32.5. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

33.1. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק? 33.2. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

33.2. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

33.3. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

34.1. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק? 34.2. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

34.2. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

35.1. "לא תהיה כעמלק" נאמר בתורה, ויש להבין מה זה עמלק?

July 18, 2022

4- መግቢያ

ገቢዎች

1 - ገቢዎች

የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ

#	የገቢዎች ማጠቃለያ
የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ	
1	የገቢዎች ማጠቃለያ (ገቢዎች 2)
2	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
3	የገቢዎች ማጠቃለያ (ገቢዎች 1.0.0.0)
4	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ (ገቢዎች 3)
5	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
6	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
7	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
8	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ (ገቢዎች 3 ስም)
9	6:1 የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
10	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ	
11	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ (ገቢዎች 5)
12	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ (ገቢዎች 4)
የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ	
13	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
14	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
15	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
16	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ
የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ	
17	የገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ ለገቢዎች ማጠቃለያ (ገቢዎች 3 ስም)

July 18, 2022

3 - مذکورہ

ذرائع و وسائل کے ساتھ ساتھ

1. ذرائع و وسائل کے ساتھ ساتھ		
	سرس	-1.1
	مذکورہ کے ساتھ ساتھ	-1.2
	مذکورہ کے ساتھ ساتھ	-1.3
	مذکورہ کے ساتھ ساتھ	-1.4
	مذکورہ کے ساتھ ساتھ	-1.5
	مذکورہ کے ساتھ ساتھ	-1.6
	مذکورہ کے ساتھ ساتھ	-1.7
	مذکورہ کے ساتھ ساتھ	-1.8
2. ذرائع و وسائل کے ساتھ ساتھ (مذکورہ کے ساتھ ساتھ، مذکورہ کے ساتھ ساتھ، مذکورہ کے ساتھ ساتھ)		
#	سرس	ذرائع
		مذکورہ کے ساتھ ساتھ
		مذکورہ کے ساتھ ساتھ
		مذکورہ کے ساتھ ساتھ
3. ذرائع و وسائل کے ساتھ ساتھ		

July 18, 2022

4 - مخرجي

مخرجي التدريس، مخرجي التعليم، مخرجي التعليم

مخرجي التدريس، مخرجي التعليم، مخرجي التعليم			
#	الإدارة المدرسية	الإدارة المدرسية	مخرجي التعليم (مخرجي التعليم)
مخرجي			
مخرجي التعليم، مخرجي التعليم، مخرجي التعليم			
#	مخرجي التعليم، مخرجي التعليم، مخرجي التعليم	مخرجي التعليم، مخرجي التعليم، مخرجي التعليم	مخرجي التعليم، مخرجي التعليم، مخرجي التعليم (مخرجي التعليم)
مخرجي			

July 18, 2022

5 - درخواست

گروپ 05 (مرد) ایف ڈی کے طلبہ اور ایف ڈی کے طلبہ کے لیے

مذکورہ ذیل درجہ ذیل کے طلبہ، ماسٹر ایف ڈی کے طلبہ، ایف ڈی کے طلبہ اور ایف ڈی کے طلبہ				
#	اساتذہ کی فہرست	اساتذہ کی فہرست	اساتذہ کی فہرست	اساتذہ کی فہرست
1				
2				
3				
4				
5				
	جمعہ			

July 18, 2022

6 - مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ

مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ

مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ	مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ	مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ
مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ	100	مَدِيْنَةُ مَكَّةَ الْمُكَرَّمَةَ

July 18, 2022

7 - ބަންދު

ބަންދުގެ ސަފުހާ

Form of Bid Security (Bank Guarantee)

WHEREAS,[name of Bidder] (hereinafter called “the Bidder”) has submitted his Bid for the Project no.....issued by the Ministry of Finance and Treasury onfor construction of [name of Contract] (hereinafter called “the Bid”).

KNOW ALL PEOPLE by these presents that We [name of Bank] of [name of country] having our registered office at (hereinafter called “the Bank”) are bound unto[name of Purchaser] (hereinafter called “the Purchaser”) in the sum of *..... for which payment well and truly to be made to the said Purchaser, the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank thisday of20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
- or
- (2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity:
 - (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
 - (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
 - (c) does not accept the correction of the Bid Price pursuant to Clause 27,

* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders.

we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser’s having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE..... SIGNATURE OF THE BANK

WITNESS SEAL

[signature, name, and address]

July 18, 2022

8 - ޖުލައި

ޕަރަފޯމަންސް ބޭންކު ގާރަންޓީ

Form of Performance Bank Guarantee (Unconditional)

To: [name & address of Purchaser]

WHEREAS [name and address of Supplier] (hereinafter called "the Supplier") has undertaken, in pursuance of Contract No. dated to execute [name of Contract and brief description of Works] (hereinafter called "the Contract");

AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract;

AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee;

NOW THEREFORE we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of *..... [amount of Guarantee] [amount in words], such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, and we undertake to pay you, upon your first written demand and without cavil or argument, any sum or sums within the limits of [amount of Guarantee] as aforesaid without your needing to prove or to show grounds or reasons for your demand for the sum specified therein.

*An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa.

We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand.

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate.

SIGNATURE AND SEAL OF THE GUARANTOR

Name of Bank

Address

Date

July 18, 2022

9 - ބޭނުން

ފޯމުގެ ނަންބަރު 9 - 2022

Form of Bank Guarantee for Advance Payment

To:
[name & address of Purchaser]
.....
.....

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract,
.....[name and address of Supplier] (hereinafter called "the Supplier") shall deposit with
..... [name of Purchaser] a Bank Guarantee to guarantee his proper and faithful performance under the said Clause of the Contract in an amount of[amount of Guarantee]
.....[amount in words].

We, the
[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to guarantee as primary obligator and not as Surety merely, the payment to
[name of Purchaser] on his first demand without whatsoever right of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding *.....
[amount of Guarantee]..... [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to be performed there under or of any of the Contract documents which may be made between
.....[name of Purchaser] and the Supplier, shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract until[name of Purchaser] receives full repayment of the same amount from the Supplier.

Yours truly,
SIGNATURE AND SEAL:
NAME & ADDRESS OF BANK/INSTITUTION

July 18, 2022

	30	31
	31	32
	32	33
	33	34
	27	35
انور ڦيرڻ	92	36
انور ڦيرڻ	36	37
انور ڦيرڻ	37	38
انور ڦيرڻ	92	39
انور ڦيرڻ	21	40
انور ڦيرڻ	130	41
انور ڦيرڻ		42
انور ڦيرڻ		43
انور ڦيرڻ	90	44
انور ڦيرڻ	56	45
انور ڦيرڻ	39	46
انور ڦيرڻ	39	47
انور ڦيرڻ	17	48
انور ڦيرڻ	15	49
انور ڦيرڻ		50
انور ڦيرڻ	11	51
انور ڦيرڻ		52
انور ڦيرڻ		53
		54
	54	55
		56
		57
	57	58
		59
		60
	58	61
	61	62
		63

July 18, 2022

	سورتي ۶۳ ۶۴ ۶۵ ۶۶ ۶۷ ۶۸ ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	64
	سورتي ۶۴ ۶۵ ۶۶ ۶۷ ۶۸ ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	65
	سورتي ۶۵ ۶۶ ۶۷ ۶۸ ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	66
	سورتي ۶۶ ۶۷ ۶۸ ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	67
	سورتي ۶۷ ۶۸ ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	68
	سورتي ۶۸ ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	69
	سورتي ۶۹ ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	70
	سورتي ۷۰ ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	71
	سورتي ۷۱ ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	72
	سورتي ۷۲ ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	73
	سورتي ۷۳ ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	74
	سورتي ۷۴ ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	75
	سورتي ۷۵ ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	76
	سورتي ۷۶ ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	77
	سورتي ۷۷ ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	78
	سورتي ۷۸ ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	79
	سورتي ۷۹ ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	80
	سورتي ۸۰ ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	81
	سورتي ۸۱ ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	82
	سورتي ۸۲ ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	83
	سورتي ۸۳ ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	84
	سورتي ۸۴ ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	85
	سورتي ۸۵ ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	86
	سورتي ۸۶ ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	87
	سورتي ۸۷ ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	88
	سورتي ۸۸ ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	89
	سورتي ۸۹ ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	90
	سورتي ۹۰ ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	91
	سورتي ۹۱ ۹۲ ۹۳ ۹۴ ۹۵	92
	سورتي ۹۲ ۹۳ ۹۴ ۹۵	93
	سورتي ۹۳ ۹۴ ۹۵	94
	سورتي ۹۴ ۹۵	95
	سورتي ۹۵	96

July 18, 2022

	162	سَوَدِيَّةُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	163
		قَوْلُهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	164
		رَبِّهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	165
		عَسْرَتِي كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	166
	29	سَوَدِيَّةُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا 30	167
		110	168
		عَدَدُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	169
أَوَّلُ قَوْلِهَا		بِرَبِّهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	170
أَوَّلُ قَوْلِهَا	90	سَوَدِيَّةُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	171
أَوَّلُ قَوْلِهَا	90	سَوَدِيَّةُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	172
أَوَّلُ قَوْلِهَا	96	سَوَدِيَّةُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	173
أَوَّلُ قَوْلِهَا		قَوْلُهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	174
أَوَّلُ قَوْلِهَا		بِرَبِّهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	175
أَوَّلُ قَوْلِهَا		عَدَدُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	176
أَوَّلُ قَوْلِهَا	104	سَوَدِيَّةُ كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	177
أَوَّلُ قَوْلِهَا		قَوْلُهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	178
أَوَّلُ قَوْلِهَا		قَوْلُهَا كَلِمَاتٍ مَعْرُوفَةٍ بِحُرُوفِهَا	179

179	جَمْعُهَا
0	قَوْلُهَا
0	سَوَدِيَّةُهَا
179	بُرُوحُهَا مَعْرُوفَةٌ
36	أَوَّلُ قَوْلِهَا